



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
ස්වභාවික විද්‍යා පිළිය
විද්‍යා උසස් සහතික පත්‍ර පාඨමාලාව - දෙවන මට්ටම
නීව විද්‍යාව 02 – ZYF2512
අවසාන පරික්ෂණය - 2021/2022
කාලය - පැය තුනක් (03) සි

විභාග අංකය : _____

දිනය : 2023.01.21

වේලාව : ජේ.ව.09.30 - ප.ව.12.30 දක්වා

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් | සහ || සමන්විත වේ.

| වන කොටසේ A සහ B සියලුම ප්‍රශ්නවලට d || වන කොටසින් තිනෑම ප්‍රශ්න තුනක් d (03) තෝරා පිළිතුරු යපයන්න.

- 1 -A කොටසේ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු, දී ඇති කොටු කොළයෙහි අදාළ පිළිතුරට 'X' යෙදීමෙන් සඳහන් කරන්න.
- 1 -B කොටසෙහි ව්‍යුහගත ප්‍රශ්නයට පිළිතුරු දී ඇති ඉඩ ප්‍රමාණයේ පිළිතුරු සැපයිය යුතුය.
රවනා ප්‍රශ්න විභාගය අවසානයේ ඔබගේ පිළිතුරු පත්‍ර සමග සියලුම බහුවරණ ප්‍රශ්න ආපසු බාර දෙන්න.

Answer sheet for part A

Quest. No.	a	b	c	d
1.1				
1.2				
1.3				
1.4				
1.5				
1.6				
1.7				
1.8				
1.9				
1.10				
1.11				
1.12				
1.13				
1.14				
1.15				
1.16				
1.17				
1.18				
1.19				
1.20				
1.21				
1.22				
1.23				
1.24				
1.25				

I වන කොටස A

01.

1.1 පහත යදහන් කවරක් උයිසේයෝමයක කෘතායක් වන්නේ ද?

- | | |
|-------------------------|----------------------|
| (a) එන්සයිම ගබඩා කිරීම | (c) පුෂ්චින සංස්කේපය |
| (b) අන්තස් සෙසලිය ජීරණය | (d) හෝමෝන බෙදාහැරීම |

1.2 මිනියාගේ සරල ගල්කමය අපිවිජද භූම්වන්නේ,

- | |
|---|
| (a) අපිවර්මයේ සහ මුත් කුහරයේ ය. |
| (b) ස්ලේද ගුන්ලී ප්‍රනාල සහ බේධ ගුන්ලී ප්‍රනාලවල ය. |
| (c) මුළුෂයයේ සහ බුළුමන් ප්‍රාවරයේ ය. |
| (d) ගරත සහ රුධිර කේළනාලිකාවල ය. |

1.3 පහත කවර සත්ව කෘතායායමවල අභ්‍යන්තර සැකිල්ලක් දක්නට ලැබේ ද?

- | | | | |
|-----------------|-----------------|---------------|----------------|
| (i) Jelly fish | (ii) Sea urchin | (iii) Lobster | (iv) fish |
| (a) (iii), (iv) | (b) (i), (iii) | (c) (i), (ii) | (d) (ii), (iv) |

1.4 අරිය සම්මිනිය දක්නට ලැබෙන්නේ,

- | | |
|----------------------------|------------------------------|
| (a) සිලන්ටරේටාවන් ගේ ය. | (b) පැලැටිගෙල්මින්තාවන්ගේ ය. |
| (c) ඇස්කේල්මින්තාවන් ගේ ය. | (d) ඇන්ලිඩාවන්ගේ ය. |

1.5 පහත යදහන් කවරක් ව්‍යාප්පිලෝමයකට උදාහරණයක් නොවන්නේ ද?

- | | | | |
|--------------|---------------|----------------|----------------|
| (a) වට පනුවා | (b) පටි පනුවා | (c) බරවා පනුවා | (d) කොකු පනුවා |
|--------------|---------------|----------------|----------------|

1.6 රාජධානී පහේ වර්ගීකරණය යොජනා කරන ලද්දේ,

- | | | | |
|-------------------|-----------------|----------------|-------------|
| (a) R.H.Whittaker | (b) C. Linnaeus | (c) A.Roxberry | (d) Virchow |
|-------------------|-----------------|----------------|-------------|

1.7 මිනියා ගේ පැරෙශටිඩ් බේධ ගුන්ලී පිහිටා ඇත්තේ

- | | |
|----------------------------|---------------------|
| (a) භනු දෙක අතර කෝණයෙහි ය. | (b) කනට පහලින් වේ. |
| (c) අක්ෂීගේලයට පහලින් වේ. | (d) දිවට පහලින් වේ. |

1.8 පහත යදහන් කවර ගුන්ලී මගින් මිනිස් දේහයේ සරල ගාබනය වූ ගර්නික ගුන්ලී (Simple branched alveolar glands) තිරුපාණය වන්නේ ද?

- | | |
|---------------------------|-----------------------------|
| (a) Sweat glands මගිනි. | (b) Sebaceous glands මගිනි. |
| (c) pyloric glands මගිනි. | (d) Salivary glands මගිනි. |

1.9 ස්ථිරිභුත ගල්කමය අපිවිජදයේ කෘතා වන්නේ,

- | | | | |
|----------------------|------------------|-----------------|-----------------|
| (a) අවශ්‍යාත්මකය සි. | (b) සන්ධාරණය සි. | (c) ආරක්ෂාව සි. | (d) ප්‍රාවය සි. |
|----------------------|------------------|-----------------|-----------------|

1.10 පහත යදහනි කවරක් ආත්‍යෙෂ්ඨ වංශයෙහි ලාක්ෂණික ලක්ෂණයක් නොවන්නේ ද?

- | | |
|-------------------------------|--------------------------------|
| (a) ද්විත්ව උදාරිය සනාථ රහුන් | (b) උදාරිය හඳුය |
| (c) ද්‍රව්‍යාලික සැකිල්ල | (d) සම්පූර්ණ ආහාර ජීරණ පද්ධතිය |

- 1.11 නෙමවෝබාවන් පහසුවෙන් ම ඇනැලීඩාවන්ගෙන් වෙන් කළ හැකි වන්නේ
 (a) සිලින්බරාකාර හැඩයෙනි. (b) බණ්ඩිනය නොමු දේහයෙනි.
 (c) බාහිර ජලක්ලෝම නොමුනි විමෙනි. (d) උපාග නොමුනි විමෙනි.
- 1.12 Baleen පෝෂණ ව්‍යුහය ඇත්තේ,
 (a) විලෝපික මත්ස්‍යයින්ගේ ය. (b) පෙරාලුදින තල්මුළුන්ගේ ය.
 (c) තල්මුස් මේරුන් (whale shark) ගේ ය. (d) ගොලුහින් මාලුන්ගේ ය.
- 1.13 පහත සඳහන් කවරක් මත්ස්‍යයින් සහ උහයිටින්ට පොදු ලක්ෂණයක් වන්නේ ද?
 (a) ජ්වලන ව්‍යුහවල ස්වරූපය (b) වෘක්කවල ව්‍යුහය
 (c) කහාල ස්නායු සංඛ්‍යාව (d) හඳුය හරහා රුධිරය සංසරණය වන ආකාරය
- 1.14 පහත සඳහන් කවරක් අග්‍රහායික සහ ආන්ත්‍රික යුෂ යන දෙකෙහිම දක්නට ලැබේ ද?
 (a) ඇමසිලේස් (b) ලයිපේස් (c) සුක්රේස් (d) රයිලොනියුක්ලියේස්
- 1.15 පහත සඳහන් කවරක් ප්‍රොටීස්බාවන් සම්බන්ධයෙන් අසත්‍ය වේ ද?
 (a) සියල්ලන් ම ඒක සෞදික ඉහුකුරිසේස්බාවන් ය.
 (b) සමහර සතුන්ට පක්ෂම හෝ කැඩිකා ඇත.
 (c) ලිංගික ප්‍රශනනයෙන් බිලාස්ට්‍රූලාවක් සාදිය.
 (d) බොහෝ සාමාජිකයින් විෂමපෝෂීන් වේ.
- 1.16 විවෘත සංසරණ පද්ධතිය දක්නට ලැබෙන්නේ,
 (a) ආනුපෝබා සහ මොලස්කාවන්ගේ ය. (b) ඇනැලීඩා සහ ආනුපෝබාවන් ගේ ය.
 (c) ඇනැලීඩා සහ කෝඩීටාවන්ගේ ය. (d) මත්ස්‍යයින් සහ මොලස්කාවන්ගේ ය.
- 1.17 උහයිටි හඳුය,
 (a) කර්ණිකා දෙකක් සහ කෝඩීකා 2 කින් යුක්ත වේ.
 (b) කර්ණිකා දෙකක් සහ කෝඩීකා 1 කින් යුක්ත වේ.
 (c) තනි කර්ණිකාවකින් සහ කෝඩීකා 2 කින් යුක්ත වේ.
 (d) එක් කර්ණිකාවක්, එක් කෝඩීකාවක් සහ සිරා රුධිරාගයකින් යුක්ත වේ.
- 1.18 අයම්පුරුණ රුධිර සංසරණයක් ඇත්තේ,
 (a) උහය ජීවීන්ට ය. (b) මත්ස්‍යයින්ට ය.
 (c) උරහයින්ට ය. (d) (a) සහ (b) දෙකෙහිම ය.
- 1.19 පහත සඳහන් කවරක් මිනිසාගේ අනිපරිපුවනයේ ද්‍රව්‍යයක් නොවන්නේ ද?
 (a) ග්ලුකෝස් (b) ජ්ලාස්ම ප්‍රෝටින (c) යුරියා (d) පොටුසියම් අයන

- 1.20 බේංචිකා හතරකින්පුත් ආමාශයක් ලාක්ෂණික වන්නේ,
- (a) මාංගහක්ෂක ක්ෂීරපායින්ට ය. (b) පියාඩන පක්ෂීන්ට ය.
 (c) ගාකහක්ෂක ක්ෂීරපායින්ට ය. (d) කිමුලන්ට ය.
- 1.21 පක්ෂීන්ගේ නයිට්‍රූපනීය අභදුවා යුරික් අම්ලය වන අතර එය ආධාරවන්නේ,
- (a) දේශ උෂ්ණත්වය සංරක්ෂණය කර ගැනීමට ය.
 (b) අමතර ජලය බැහැර කිරීමට ය.
 (c) ජල සංරක්ෂණයට ය.
 (d) දේශය තුළ වැඩිපුර තාපය පිට කිරීමට ය.
- 1.22 කාලාකාර (Tubular) ඒරුණ පද්ධතියක් දක්නට නොමැත්තේ,
- (a) Earth worm (b) Hydra (c) Ascaris (d) Prawn
- 1.23 පහත සඳහන් කවරක් හෙත්ලේ පුහුවේ දී ප්‍රධාන වශයෙන් ප්‍රතිශේෂනය වේ ද?
- (a) පොටුසීයම් සහ ක්ලෝරයිඩ් (b) ජලය සහ සෝඩියම් ක්ලෝරයිඩ්
 (c) ග්ලුකෝස් සහ පොටුසීයම් (d) යුරියා සහ සෝඩියම් ක්ලෝරයිඩ්
- 1.24 පහත සඳහන් කුමන ව්‍යුහයක දී මිනිස් පුරුෂ ගුණාණුවක් ගබඩාකිරීම සහ පරිනත වීම සිදුවේ ද?
- (a) ගුණ ආභිජාව (b) අපිවෘජණය (c) පුරස්ලී ගුන්ලී (d) ගුණකාල
- 1.25 සත්ත්වයින් සහ ප්‍රජනන ක්‍රම සම්බන්ධයෙන් අයතු සම්බන්ධතාවය තෝරන්න.
- (a) අභ්‍යන්තර සංස්කේෂණය - කටුස්සා (b) අන්ධිජතාවය - ගිරවා
 (c) ජලාඩුජතාවය - තයා (d) රුපාන්තරණය - සමනාළයා

1 -B කොටස
ව්‍යුහගත රචනා ප්‍රශ්න

01. සතුන් තුළ දක්නට ලැබෙන සමඟ ව්‍යුහ පහත දක්වා ඇත.


- | | |
|-----------------------------|------------------------------------|
| (a) Antennae - සේපර්ගක | (f) keel - නොතලය |
| (b) Tentacles - ග්‍රාහිකා | (g) Radula - රේඛිකාව |
| (c) Chelicera - සන්දාග ගෝගය | (h) setae - දැඩි කෙළී |
| (d) Ficigella - කැඩිකා | (i) fragile arms - |
| (e) Suckers - මුළුකර | (j) Tympanic membrane කර්ණපටහ පටලය |

පහත සතුන් සඳහා ඉහතින් දක්වා ඇති සුදුසු ව්‍යුහ තෝරා ලිඛිතැන් පුරවන්න.

- | | |
|--------------------|-------|
| (i) Centipede - | |
| (ii) Sea anemone - | |
| (iii) Scorpion - | |
| (iv) Giardia - | |
| (v) Bristle star - | |
| (vi) Frog - | |
| (vii) Bird - | |
| (viii) Leech - | |
| (ix) Earth worm - | |
| (x) Snail - | |

02. පහත ලක්ෂණ පෙන්නුම් කරන පාශ්චවල් වර්ග ලියා දක්වන්න.

- | | |
|------------------------------|-------|
| (a) බාහිර සංස්කීර්ණය | ----- |
| (b) තබර වලින් අවසන් වන ඇඹිලි | ----- |
| (c) දත් නොමැති වීම | ----- |
| (d) මහා ප්‍රාවීරය තිබීම | ----- |



2 වන කොටස

එනෑම ප්‍රශ්න කුහකට (03) පිළිතුරු සපයන්න.

02. (a) ස්වයන ව්‍යුහවල ලාක්ෂණික ලක්ෂණ මොනවා දී?
- (b) යතුන් තුළ දක්නට ලැබෙන ස්වයන ව්‍යුහ කෙටියෙන් විස්තර කරන්න.
03. (a) එකඟීනාඩිරෝටා වංශයේ ලාක්ෂණික ලක්ෂණ ලැයිස්තු ගත කරන්න.
- (b) එකඟීනාඩිරෝටා වංශයට අයත් වර්ගවල ලාක්ෂණික ලක්ෂණ කෙටියෙන් සාකච්ඡා කරන්න.
04. (a) මිනිස් හඳුනේ ව්‍යුහය විස්තර කරන්න.
- (b) මිනිස් රුධිරයේ කෘත්‍යායන් ලැයිස්තු ගත කරන්න.
05. මිනිස් ජීරණ පද්ධතියේ ආහාර ජීරණ ක්‍රියාවලිය පහදන්න.
06. පහත යදහන් ඕනෑම මාත්‍රකා දෙකකට (02) කෙටි සටහන් ලියන්න.
- (a) අප්‍රාථ්‍යවාසීන් තුළ දක්නට ලැබෙන අලිංගික ප්‍රජනන තුම
- (b) සන්වහින් ගේ බහිප්‍රාවී අවයව
- (c) ස්නායු පටකය
- (d) සහජීවී පෝෂණය

හිමිකම් ඇවිරිණි.

